



ඉතිහාසය (I)

Time-one hour
කාලය - පැය 1 යි

Name : Index No. : Class:.....

සැලකිය යුතුයි

- ❖ සියළුම ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න මෙම පත්‍රය සඳහා ලකුණු 80 ක් හිමිවේ .
- ❖ අංක 1 සිට 40 දක්වා ප්‍රශ්නවලට දී ඇති 1,2,3,4 පිළිතුරු වලින් වඩාත් නිවැරදි හෝ ගැලපෙන පිළිතුර තෝරන්න .
- ❖ ඔබට සැපයෙන පිළිතුරු පත්‍රයේ එක් එක් ප්‍රශ්නය සඳහා දී ඇති කව අතුරෙන් ඔබ තෝරාගත් පිළිතුරෙහි අංකයට සැසඳෙන කවය තුළ (x) ලකුණ යොදන්න.

1. මහා වංශය විශ්වසනීයම සාහිත්‍ය මූලාශ්‍රය ලෙස සැලකීමට හේතුව වන්නේ,
 - i) එහි සඳහන් සඳහන් තොරතුරු වෙනත් මූලාශ්‍රය මගින් සනාථ වීම නිසාය
 - ii) ඉතිහාසය අඛණ්ඩව ලියවුණු එකම කෘතිය වීම නිසාය
 - iii) අනෙක් වංශකතා වලට වඩා වැඩි තොරතුරු ප්‍රමාණයක් සඳහන් වූ බැවිනි
 - iv) භික්ෂූන් වහන්සේ තමක් විසින් රචනා කිරීම නිසාය

2. ගම්පල යුගයේ සිට කෝට්ටේ යුගය දක්වා හා දේශපාලන ඉතිහාසය හදාරන්නෙකුට තොරතුරු ලබා ගැනීම සඳහා වැදගත් වන කෘතිය කුමක්ද?
 - i) එදා හෙළදිව ii) නිකාය සංග්‍රහය iii) රාජාවලිය iv) පූජාවලිය

3. ප්‍රාග් ඓතිහාසික මානවයා ජීවත් වූ බවට සැලකෙන බෙල්ලන්බැදි පැලෑෂ්ප අයත් වන්නේ කුමන පරිසර කලාපයටද ?
 - i) වෙරළාශ්‍රිත එළිමහන් කඳවුරු
 - ii) පහත රට වියලි කලාපීය ලෙන්
 - iii) තෙත් කලාපීය එළිමහන් වාසස්ථාන
 - iv) පහතරට අතරමැදි තෙත් කලාපය

4. පහත දැක්වෙන පිළිතුරු අතුරෙන් අතුරෙන් ශ්‍රී ලංකාවට පැමිණ තොරතුරු ලියූ විදේශීය ලේඛකයින් පමණක් ඇතුළත් වන පිළිතුර තෝරන්න.
 - i) ඉබන් බතුතා, පිලිප්පස් බැල්චියස්, රිබෙයිරෝ
 - ii) රොබට් නොක්ස්, ඉබන් බතුතා, ෆර්නාඩ් ඩි ක්වේරෝස්
 - iii) හියුං සියෆො, රිබෙයිරෝ, පාහියන් හිමි
 - iv) පාහියන් හිමි, ෆර්නාඩ් ඩි ක්වේරෝස්, ඉබන් බතුතා

5. ශ්‍රී ලංකාවේ නොයෙක් ප්‍රදේශ වල දක්නට ලැබෙන ගල්වල කොටා ඇති රූප වන ඉර හඳ රූප, වටාපන, ඊතලය, හක් ගෙඩිය, ගොන් කුරය වැනි සලකුණු වලින් සන්නිවේදනය වන්නේ,
 - i) එම ස්ථානවල වටිනා දේ තැන්පත්ව ඇති බවයි.
 - ii) ප්‍රාදේශීය මායිම් මින් පිළිබිඹු වන බවයි .
 - iii) රදල ප්‍රධානීන්ට පැවරුම් නිකුත් කිරීම බවයි .
 - iv) රජවාසල ප්‍රයෝජනය සඳහා වෙන්වූ ඉඩම් බවයි .

6) ප්‍රාදේශීය පාලකයන් ලෙස සැලකූ පරමක තනතුර සම්බන්ධව පහත දැක්වෙන ප්‍රකාශ අතුරින් තොරලපෙන ප්‍රකාශය තෝරන්න.

- i) වැඩි පද්ධතියක් භාරව කටයුතු කිරීම පරමක තනතුර බිහිවීමට හේතුවිය.
- ii) පසු කලෙක රාජ්‍යවය දක්වා මෙම තනතුර වර්ධනය විය.
- iii) කාන්තාවන්ද පරමකවරුන් ලෙස කටයුතු කළ බව සඳහන් වේ.
- iv) ගල්ලෙනක් පිරිසිදු කළ භික්ෂූන්ට පූජා කළ සිව්, සුමන, නිදන යන අය පරමකවරුන් විය.

7) මිහිදු හිමියන් බුදු දහම රැගෙන මෙරටට වැඩම වීම තුළින් පිළිබිඹු වන වැදගත් ම දේශපාලනික කරුණ වන්නේ,

- i) ඉන්දියානු සාගර කලාපයේ රටවල් අතර වර්ධනය වෙමින් පැවති සබඳතා වල ස්වරූපයයි.
- ii) බුදුදහම මෙරට රාජ්‍ය ආගම බවට පත්වීමයි.
- iii) තිස්ස රජු ඇතුළු රටෙහි විශාල පිරිසක් බුදු දහම වැළඳ ගැනීමයි.
- iv) මෙරට භික්ෂු භික්ෂුණි ශාසනය ආරම්භ වීමයි.

8) මෙරට දේශපාලන බලය මධ්‍යගත වී පරිපාලන දිස්ත්‍රික්ක සඳහා ඇමැතිවරුන් පත් කළ බවට ඉතිහාසයේ සඳහන් වන්නේ,

- i) දුටුගැමුණු රජුගේ කාලයේදීය.
- ii) පණ්ඩුකාභය රජුගේ කාලයේදීය.
- iii) වසභ රජුගේ කාලයේදීය.
- iv) කාවන්තිස්ස රජුගේ කාලයේදීය.

පහත දැක්වෙන සිදුවීම් ඇසුරින් 9 සහ 10 ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.

- A. සංවිධානාත්මක සටන් ව්‍යාපාරයක් මගින් වෝල පාලකයින් මෙරටින් පලවා හැරීම.
- B. පරමකවරුන් රාජ්‍ය පාලනයට සම්බන්ධ වීම.
- C. අන්තර්ජාතික වෙළඳාම ඉන්දියන් සාගරයේ නැගෙනහිර පෙදෙසට සංක්‍රමණය වීම.
- D. බුදු සසුන ආරක්ෂා කිරීම අරමුණු කරගෙන දේශපාලන බලය ලබා ගැනීමට කටයුතු කිරීම .
- E. ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවන් දිවයිනේ විවිධ ස්ථානවල රෝපණය කිරීම.

9) දුටුගැමුණු රාජ්‍ය සමයට අයත් සිදුවීම් පමණක් දැක්වෙන පිළිතුර වන්නේ ,

- i) B සහ D ii) A සහ D iii) D සහ E iv) B සහ E

10) පළමුවන විජයබාහු රජතුමාගේ රජතුමාගේ රාජ්‍ය සමයට අයත් සිදුවීම් ඇතුළත් පිළිතුර වන්නේ ,

- i) A සහ D ii) A සහ C iii) C සහ D iv) A සහ E

11) චීනය සමග ශ්‍රී ලංකාව පැවැත්වූ විදේශ සම්බන්ධතා වඩාත්ම ශක්තිමත්ව පැවතී තිබූ බවට තොරතුරු ලැබෙන්නේ,

- i) පළමුවන ගජබා රජුගේ කාලයේදීය.
- ii) භයවන අග්ගබෝධි රජු රජුගේ කාලයේදීය.
- iii) භාතිකාභය රජුගේ කාලයේදීය .
- iv) දෙවැනි පරාක්‍රමබාහු රජුගේ කාලයේදීය.

12) ප්‍රාග් ඓතිහාසික යුගයේ මානවයන් සිය ආහාරයට ලුණු එක් කළ පවට බවට සාක්ෂි ලැබී ඇති ස්ථානයක් ලෙස සැලකෙන්නේ,

- i) කිතුල්ගල බෙලිලෙන ii) බටදොඹලෙන iii) පතිරාජවෙල iv) අලුගල්ගේ

❖ පහත දැක්වෙන තොරතුරු ඇසුරෙන් 13 ප්‍රශ්නය සඳහා පිළිතුරු සපයන්න.

- A. ජලයෙහි චලිතය නිසා වැව් බැම්මට වන හානිය වළක්වා ලීම
- B. වැවෙහි ජලය පරිස්සමෙන් යුතුව පිටතට ගලා යාමට සැලැස්වීම
- C. විශාල ජල ධාරිතාවක් රඳවා සිටීමට තරම් ශක්තිමත් වීම
- D. වැවෙහි ජලය පිටතට යාමේදී ඇතිවන පීඩනය පාලනය කිරීම

13) රළපතාව හා බිසෝ කොටුව මගින් සිදුවන කාර්යයන් අනුපිළිවෙළින් දැක්වෙන පිළිතුර වන්නේ,
 i) A සහ D ii) A සහ B iii) C සහ D iv) A සහ C

14) ස්වාභාවික භූමියේ බැස්ම ඉතා සියුම් යොදාගනිමින් නිර්මාණය කරනු ලැබූ විශ්මිත ඇළ මාර්ගය මින් කුමක්ද ?
 i) යෝධ ඇළ ii) ඇලහැර ඇළ iii) මිනිසේ ඇළ iv) පබ්බතන්න ඇළ

15) අමුණක් ඉදි කිරීම සම්බන්ධ වඩාත්ම පැරණි තොරතුරක් ලැබෙන්නේ පහත සඳහන් කුමන ගංගාව සම්බන්ධව ද?
 i) මහවැලි ගඟ ii) මල්වතු ඔය iii) කිරිදි ඔය iv) කලා ඔය

16) පහත දැක්වෙන ඓතිහාසික සිදුවීම් අනුපිළිවෙල අනුව සකස් කළ විට ලැබෙන පිළිතුර තෝරන්න.
 A. ශ්‍රී මහා බෝධියේ ශාඛාවන් දිවයිනේ විවිධ ප්‍රදේශවල රෝපණය කිරීම
 B. දිවයිනේ ග්‍රාම සීමා සටහන් කිරීම
 C. මහා පරිමාණ වැව් ඉදිකිරීම
 D. රුවන්වැලි සෑයේ සතර දොරටුවෙහි දන්සැල් පැවැත්වීම
 i) B C D A ii) B A D C iii) A B C D iv) B C A D

17) සංකීර්ණ භෞතික විද්‍යාත්මක මූලධර්ම පිළිබඳ දැනුම අතීත සමාජයේ පැවති බවට දැක්විය හැකි හොඳම උදාහරණය වන්නේ,
 i) දැදිගම ඇත් පහන
 ii) රුවන්වැලි සෑයේ අත්තිවාරම
 iii) ආලාහන පිරිවෙනෙන් සොයාගත් රෝහලක නටබුන්
 iv) බලංගොඩ සමනල වැව ප්‍රදේශයෙන් හමුවූ ලෝහ උදුන්

18) ගාවුන කණු භාවිතා කරමින් දුර දැක්වීම සිදු කළ බවට සලකනු ලබන්නේ,
 i) අනුරාධපුර යුගයේදී ය
 ii) පොළොන්නරු යුගයේදී ය
 iii) දඹදෙණි යුගයේදී ය
 iv) කෝට්ටේ යුගයේදී ය

19) අතීත සමාජයේ බදු අය කිරීම සම්බන්ධව පහත දැක්වෙන ප්‍රකාශ අතුරෙන් නොගැලපෙන ප්‍රකාශය තෝරන්න.
 i) අතීතයේ බදු අය කරනු ලැබුවේ වැව් පරිපාලනය හා රජයේ ඉඩම් පරිහරණය සම්බන්ධවය
 ii) අවස්ථාවල බදු ගෙවනු ලැබුවේ භාණ්ඩවලින් ය
 iii) නිශ්ශංකමල්ල රජු විසින් රජුට අයත් ඉඩම් වල වගා කිරීම වෙනුවෙන් අය කළ බද්ද ඉවත් කරන ලදී
 iv) මතරමජ්ඛක යනු ඇළ මාර්ග වල මත්සයින් ඇල්ලීම වෙනුවෙන් අය කළ බද්දකි

- 20) මෙරට රාජ්‍යත්වය උරුම වීමේ සම්ප්‍රදායේ ගම්පොළ රාජ්‍ය සමය වන විට සිදුවූ වෙනස වන්නේ,
- බිසවගේ සහෝදරයාට රජකම හිමි වීම ය
 - පියාගෙන් පසු වැඩිමල් පුත්‍රයාට රජකම හිමි වීම ය
 - රජුගේ සොහොයුරියගේ පුත්‍රයාට රජකම හිමි වීම ය
 - ඉහත පිළිතුරු සියල්ල නිවැරදි වේ

21) අතීත සමාජයේ ලාංකික කාන්තාවට උසස් තැනක් හිමි වූ බවට ලැබෙන හොඳම උදාහරණයක් ලෙස සැලකිය හැකි වන්නේ පහත දැක්වෙන කුමන ප්‍රකාශනය ද?

- ස්වාමියා දුර රටකට ගොස් නැවත පැමිණෙන තුරු හුදකලාව ගත කළ කාන්තාවක් පිළිබඳව රසවාහිනියේ සදහන් වීම
- ලීලාවතී බිසව තුන් වරක් රාජ්‍ය පාලනයෙහි යෙදීම
- සූප ශාස්ත්‍රයෙහි දක්ෂ කාන්තාවන් මදු පාවිකා ලෙස හැඳින්වීම
- උඩරංවාමඛම නිවාසයෙන් කාන්තාවන් ඇස් අදුන් ගැන්වූ ලෝහ කූරක් හමුවීම

22) පහත දැක්වූ සිදුවීම් හා සම්බන්ධකම් දක්වන රජවරුන් දෙදෙනා ඇතුළත් පිළිතුර තෝරන්න.

- ❖ සිංහල සංගේ නමින් කැරැල්ලක් ඇතිවීම
- ❖ ජෝතිය සිටාණන් සන්කෝරලේ කැරලි ගැසීම

- හයවන බුවනෙකබාහු රජු සහ හයවන පරාක්‍රමබාහු රජු
- දෙවන පරාක්‍රමබාහු රජු හා පළමුවන බුවනෙකබාහු රජු
- හයවන පරාක්‍රමබාහු රජු සහ අටවන වීර පරාක්‍රමබාහු රජු
- වීර පරාක්‍රමබාහු රජු හා නම වන ධර්ම පරාක්‍රමබාහු රජු

23) පළමුවන විමලධර්මසූරිය රජුට මුහුණ දීමට සිදු වූ ප්‍රබලම දේශපාලනික අභියෝගය පහත දැක්වෙන ප්‍රකාශ අතුරෙන් තෝරන්න.

- පර්හානියට පත් වූ බුදු සසුන නැවත නගා සිටුවීමට සිදුවීම
- මහනුවර රාජධානිය ආර්ථිකය නගා සිටුවීමට සිදුවීම
- නීතසානුකූල රාජ්‍ය උරුමයක් නොමැති වීම
- කතෝලික ආගම අතහැර නැවත බෞද්ධයකු වීමට සිදුවීම

පහත වගුවේ A සිට J දක්වා ඇති තොරතුරු ඇසුරෙන් 24 ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.

A. දෙවන රාජසිංහ රජු	D. පිළිමතලව්වේ මහාධිකාරම්	G. ලන්දේසීන් සමග ගිවිසුමක් ඇති කර ගැනීම
B. කීර්ති ශ්‍රී රාජසිංහ රජු	E. මහා අස්ථාන කුමරු	H.. පත්තිරිජ්ජුව ඉදිකිරීම
C. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු .	F. සියම් නිකාය ආරම්භ වීම	J. උපාලි හිමියන් ප්‍රමුඛ සංඝරත්නය මෙරටට වැඩම කරවීම

24) ඉහත වගුවේ තොරතුරු නිවැරදිව ගැළපූ විට ලැබෙන පිළිතුරු කාණ්ඩය තෝරන්න.

- BEH, ADH, CFJ
- CEH, BDG, AFH
- AEG, BFJ, CDH
- AEJ, BFH, CDG

පහත දැක්වෙන ඓතිහාසික සිදුවීම් අතුරින් 25 සහ 26 යන ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.

- A. වෙං හෝ සෙනෙවියාගේ ආක්‍රමණය සිදුවීම
- B. ජෝතිය සිටාණන් විසින් කැරැල්ල ඇති කිරීම
- C. බෝසන් විජයබාහු රජු කුමන්ත්‍රණයකින් ජීවිතක්ෂයට පත්වීම
- D. ඉබන් බතූතා මෙරටට පැමිණීම
- E. සුනේත්‍රාදේවී පිරිවෙන ඉදිවීම

25) ඉහත සඳහන් සිදුවීම් අතුරින් ගම්පොල රාජධානි සමයට අයත් සිදුවීම් පමණක් දැක්වෙන පිළිතුර තෝරන්න.

- i) A සහ D ii) B සහ E iii) C සහ D iv) A සහ E

26) කෝට්ටේ රාජධානි සමයට අයත් සිදුවීම් පමණක් දැක්වෙන පිළිතුර තෝරන්න.

- i) A සහ B ii) B සහ D iii) B සහ E iv) C සහ D

27) පෘතුගීසීන් විසින් යාපනය රාජ්‍යය සඳහා 1591 දී පත් කර ගනු ලැබූ ඔවුන්ට පක්ෂපාතීත්වය දැක්වූ පාලකයා වන්නේ,

- i) පුවිලාප පණ්ඩරම් ii) දෙවන සංකිලි
 iii) එදිරිමාන්න සිංහම් රජු iv) පරරාජසේකරම් රජු

28) පහත සඳහන් වගුවෙහි දැක්වෙන්නේ පෘතුගීසී සෙන්පතිවරුන් හා උඩරට රාජධානියේ රජවරුන් අතර සටන් නැතිවුණු ස්ථානයන්ය.

1 තීරුව හා 2 තීරුව නිවැරදිව ගැළපූ විට පිළිතුර කුමක්ද?

1	2
1. රන්දෙනිවෙල	A. ජෙරනිමෝද අසවේදු
2. දන්තූරේ	B. දියෝගුද මේලෝ
3. බලන	C. ජෙරෝ ලෝපේස් ද සුසා
4. ගන්නෝරුව	D. කොන්ස්තන්තීනු ද සා

- i) ABCD ii) DCAB iii) ACBD iv) BACD

❖ පහත දැක්වෙන A යටතේ දක්වා ඇති එක් එක් යුගලයෙහි පළමුවන හා දෙවන පළමුවන හා දෙවන අදහස් අතර ඇති සම්බන්ධතාවය පරීක්ෂාකර බලා 29 සිට 31 දක්වා ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

- A. 1. ජෝන් මැකඩම් C. 1. ඔටෝ වොන් බිස්මාර්ක්
 2. සන්නිවේදනය දියුණු වීම 2. ජර්මනිය එක්සත් වීම
- B. 1. ජාතීන්ගේ සංගමය D. 1. නියෝජනයක් නැත්නම් බදුන් නැත
 2. දෙවන ලෝක සංග්‍රාමය 2. ඇමරිකානු නිදහස් සටන

29) පළමුවැන්න මුල්කරගෙන දෙවැන්න ආරම්භ වූ බව දැක්වෙන ප්‍රකාශ කළේ කුමක්ද?

- i) A
- ii) B
- iii) C
- iv) D

30) පළමුවැන්න හා දෙවැන්න අතර කිසිදු සම්බන්ධතාවයක් නොපෙන්වන ප්‍රකාශ යුගලය කුමක්ද?

- i) A
- ii) B
- iii) C
- iv) D

31) පළමු වෙන්තේ අසාර්ථකත්වය දෙවැන්න බිහිවීමට හේතු වූ බව දැක්වෙන ප්‍රකාශ යුගල කුමක්ද?

- i) A
- ii) B
- iii) C
- iv) D

32) පහත දැක්වෙන ප්‍රකාශ අතුරින් රොබට් බ්‍රවුන්ර්ගේ ආණ්ඩුකාරවරයා පිළිබඳව දැක්වෙන තොරතුරු ඇතුළත් ප්‍රකාශය කුමක්ද?

- i) ජෝන් ඩොයිලිගේ උපකාරය ලබා ගැනීම
- ii) රාජකාරී ක්‍රමය අහෝසි කිරීම
- iii) උඩරට හරහා මහා මාර්ගයක් නැතිමට රජුගෙන් අවසර ඉල්ලා සිටීම
- iv) මුත්තුසාම් කුමරු උඩරට රජු වශයෙන් ප්‍රකාශයට පත් කිරීම

❖ පහත දැක්වෙන තොරතුරු ඇසුරින් 33 සහ 34 යන ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.

- A. ප්‍රථම වතාවට සීමිත ඡන්ද බලය හඳුන්වාදීම
- B. පළාත්බද නියෝජන ක්‍රමය හඳුන්වාදීම
- C. ජාතික රාජ්‍ය සභාව
- D. උගත් ශ්‍රී ලාංකිකයෙකු ව්‍යවස්ථාදායක සභාවට පත් කිරීම
- E. ව්‍යවස්ථාදායක සභාවේ නිල නොලත් බහුතරය ඇතිවීම

33) කෲච් මැකලම් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ සම්බන්ධ තොරතුරු දැක්වෙන පිළිතුර කුමක්ද?

- i) A සහ B
- ii) A සහ D
- iii) B සහ C
- iv) C සහ E

34) මැතිං ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ හා සම්බන්ධ තොරතුරු ඇතුළත් පිළිතුර කුමක්ද?

- i) B සහ E
- ii) A සහ D
- iii) B සහ D
- iv) C සහ E

35) පහත දැක්වෙන ප්‍රකාශ අතර නොගැලපෙන යුගලය කුමක්ද?

- i) 1912 සුරාබදු පනත - ලංකා ජාතික සංගමය බිහිවීම
- ii) ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ - සර්වජන ඡන්ද බලය ලැබීම
- iii) බෞද්ධ පූජනීය ස්ථාන රැක ගැනීම - වලිසිංහ හරිස්වන්ද්‍ර මහතා
- iv) රත්මලානේ පරමධම්මචේතිය පිරිවෙන - වලානේ සිද්ධාර්ථ හිමියන්

පහත සඳහන් වගුවේ A සිට J දක්වා දැක්වෙන තොරතුරු ඇසුරින් 36 සහ 37 යන ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

A. යුද්ධ නීතිය පැනවීම	C.ටොරින්ටන් සාම්චරයා	E. නිදහස ලබා ගැනීමට පෙරමුණට පැමිණි අය මර්දනය කිරීම
B. නව බදු පැනවීම	D.පොන්නම්බලම් රාමනාදන් මහතා	F. බෞද්ධයන්ට සිදු වූ අසාධාරණය වෙනුවෙන් හඬ නැගීම

36) 1848 නිදහස් අරගලය සම්බන්ධ තොරතුරු දැක්වෙන පිළිතුර කුමක්ද?

- i) B, C, E
- ii) A, C, E
- iii) A, C, F
- iv) B, D, F

37) 1915 සිදුවූ ජාතිවාදී අරගලය සම්බන්ධයෙන් තොරතුරු දැක්වෙන පිළිතුර කුමක්ද?

i) A, D, F

ii) B, D, F

iii) A, C, E

iv) B, C, F

38) " මේ අවස්ථාවේ අපි බලය අල්ලා නොගතහොත් ඉතිහාසය අපට සමාව නොදෙනු ඇතැයි " යන ප්‍රකාශය සම්බන්ධ වන්නේ පහත දැක්වෙන කුමන ඓතිහාසික සිද්ධිය පිළිබඳව ද?

i) දෙවන ලෝක සංග්‍රාමය

ii) ඇමරිකානු නිදහස් සටන

iii) ප්‍රංශ විප්ලවය

iv) රුසියන් විප්ලවය

39) මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ පළමු අදියරේ දී පොල්ගොල්ලේ දී මහවැලි ගඟ හරස් කොට සුදු ගඟ ඔස්සේ බෝවනැන්න ජලාශය හරහා ජලය ලබාදීමට සැලසුම් කරනු ලැබුවේ,

i) කලා වැව නාවිච්චුව වැව තුවර වැව නිසා වැව

ii) මින්නේරිය වැව ගිරිතලේ වැව කවුඩුල්ල වැව කන්නලේ වැව

iii) කලා වැව හුරුළු වැව මින්නේරිය වැව රාජාංගන ජලාශය

iv) කලාවැව නිසාවැව යෝධ වැව නාවිච්චුව වැව

40) පහත දැක්වෙන කාර්යයන් හා සම්බන්ධ එක්සත් ජාතීන්ගේ ආයතනය කුමක්ද?

- ආරක්ෂක මණ්ඩලයේ නිර්දේශ මත මහලේකම් පත් කිරීම.
- අන්තර්ජාතික අධිකරණයට විනිශ්චයකරුවන් පත් කිරීම.
- නව සාමාජිකයින් සංවිධානයට බඳවා ගැනීම.

i) මහා මණ්ඩලය

ii) භාරකාර මණ්ඩලය

iii) ආර්ථික හා සාමාජීය මණ්ඩලය

iv) මහලේකම් කාර්යාලය



Royal College – Colombo 07

රාජකීය විදුහල - කොළඹ 07

Grade 11 – Practice Test – November 2020

11 ශ්‍රේණිය - පෙරහුරු පරීක්ෂණය - 2020 නොවැම්බර්

Time-three hours

කාලය - පැය 3 යි

ඉතිහාසය (II)

Name : Index No. : Class:.....

- o I කොටසේ ප්‍රශ්න අංක I අනිවාර්ය වේ.
- o II කොටසින් ප්‍රශ්න හතරකට ද III කොටසින් ප්‍රශ්න එකකටද පිළිතුරු සපයන්න.
- o පිළිතුරු සැපයිය යුතු මුළු ප්‍රශ්න සංඛ්‍යාව හයකි.

I කොටස

1. (අ) පහත (i) යටතේ දක්වා ඇති ඓතිහාසික ඓතිහාසික ස්ථාන සියල්ලම සපයා ඇති ශ්‍රී ලංකා සිතියමෙහි ද (ii) යටතේ දක්වා ඇති ඓතිහාසික ස්ථාන සියල්ලම සපයා ඇති ලෝක සිතියම කොටසෙහි ද ලකුණු කර නම් කරන්න.

- (i) කුඹුක්කන් ඔය, සොරබොර, වැව උඩවලව ජලාශය, මිනිපේ අමුණ, මඩකලපුව, මීගමුව, නල්ලූර්, ලංකාපවුන, ඉබ්බන් කටුව, පතිරාජවෙල, මහනුවර, හම්බන්තොට (ලකුණු 12)
- (ii) ගෝව්, බ්‍රිතාන්‍ය දූපත්, රෝමය, කොන්ස්තන්තිනෝපලය, මුම්බායි, බතාවිය (ලකුණු 6)

(ආ)(i) පහත A, B, C, D යටතේ දක්වා ඇති ඓතිහාසික තොරතුරු වලට අදාළ පිළිතුරු ඔබේ පිළිතුරු පත්‍රයෙහි අනුපිළිවෙළින් ලියන්න.

- A. ජර්මනිය බිහි කිරීමේ මූලිකත්වය ගත් රාජ්‍ය නාන්ත්‍රිකයා
- B. ක්‍රිස්තු වර්ෂ 1215 පොළොන්නරුවට පැමිණි ආක්‍රමණිකයා
- C. නායක්කර් රාජවංශය ආරම්භක රජතුමා
- D. ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රථම ජනාධිපතිවරයා (ලකුණු 04)

(ඇ) (ii) සහ (ii) යටතේ දක්වා ඇති පින්තූර අධ්‍යයන කර අසා ඇති ප්‍රශ්න වලට පිළිතුරු අංක අනුපිළිවෙළින් ඔබේ පිළිතුරු පත්‍රයේ ලියන්න,

- (i) 1. A වලින් දක්වා ඇති නිර්මාණය කුමක්ද?
- 2. මෙම නිර්මාණය අයත් වෙන රාජධානිය කුමක්ද?
- 3. මෙම නිර්මාණය දක්නට ලැබෙන්නේ කුමන ගංගාවක් ආශ්‍රිතව ද?
- 4. මෙම නිර්මාණය ඇසුරෙන් අපි පැරැන්නන් සතුව පැවති කුමන හැකියාවක් එළි වන්නේද? (ලකුණු 04)



B



- (ii) 1. B රූපයෙන් දැක්වෙන පුද්ගලයා භද්‍රනාගෙන නම් කරන්න.
 - 2. තමන්ට විරුද්ධ වූවන් සිරගත කිරීමට ඔහු භාවිතා කළ ගොඩනැගිල්ල නම් කරන්න,
 - 3. මෙම පුද්ගලයා හා සම්බන්ධ ඓතිහාසික සිදුවීම කුමක්ද?
 - 4. එම සිදුවීමෙන් තේමා පාඨය ලියන්න.
- (ලකුණු 04)

II කොටස.

- 2. (i) ශ්‍රී ලංකාවේ ඉතිහාසය හැදෑරීමට ඇති පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය බෙදෙන ප්‍රධාන කොටස් තුනක් නම් කරන්න, (ලකුණු 03)
 - (ii) සාහිත්‍ය මූලාශ්‍රයන් ඉතිහාසය ගොඩනැගීමට යොදා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු හතරක් ලියන්න. (ලකුණු 04)
 - (iii) ඉතිහාසය අධ්‍යයනය කිරීම සඳහා නාණක මූලාශ්‍රය වැදගත් වන ආකාර දෙකක් දක්වා පැහැදිලි කරන්න. (ලකුණු 05)
 - (iv) පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම කරුණු 3ක් යටතේ පැහැදිලි කරන්න, (ලකුණු 06)
- 3. (i) ශ්‍රී ලංකාවේ ඉතිහාසය බෙදෙන ප්‍රධාන යුග තුන නම් කරන්න. (ලකුණු 03)
 - (ii) ප්‍රාග් ඓතිහාසික මානවයා ජීවත් වූ බවට සැලකෙන වෙරළාශ්‍රිත ඵලිමහන් වාසස්ථාන දෙකක් සහ කඳුකර ඵලිමහන් වාසස්ථාන දෙකක් නම් කරන්න. (ලකුණු 04)
 - (iii) පූර්ව ඓතිහාසික යුගය ඊට පෙර පැවැති මුල් ඓතිහාසික යුගයෙන් වෙනස්ව භද්‍රනා ගැනීමට පදනම් වන සාධක තුනක් දක්වා පැහැදිලි කරන්න. (ලකුණු 05)
 - (iv) පූර්ව ඓතිහාසික යුගයේ ජීවත් වූ මානවයා තාක්ෂණය භාවිතා කළ ආකාර තුනක් පැහැදිලි කරන්න, (ලකුණු 06)
- 4. (i) පහත A, B, C වලින් දක්වා ඇති රාජ්‍යත්ව සංකල්ප භාවිතා කළ රජවරුන් නම් කරන්න.
 - A. නරඹුසෙර --
 - B. වීරන්ව ----
 - C. චක්‍රවර්ති--

(ලකුණු 03)
 - (ii) පහත A, B, C, D යන තොරතුරුවලට අදාළ පුද්ගලයින් නම් කරන්න.
 - A. මෙරට පාලනය කළ ප්‍රථම රජතුමා --
 - B. වල්ලිපුරම් රන් සන්නසින් දැක්වෙන නකදිව පාලනය කළ ඇමතිවරයා -
 - C. ක්‍රිස්තු වර්ෂ 1344 මෙරටට පැමිණි දේශාටකයා --
 - D. ලම්බකර්ණ රාජ වංශයේ ආරම්භක රජු --

(ලකුණු 04)

- (iii) අතීතයේ මෙරට ගම් පාලනය සිදු වූ ආකාරය නායකත්වය හා කාර්යභාරය ඇසුරින් පැහැදිලි කරන්න. (ලකුණු 05)
 - (iv) සීගිරිය විශිෂ්ට නිර්මාණයක් ලෙස සැලකීම කරුණු 3ක් යටතේ පැහැදිලි කරන්න. (ලකුණු 06)
5. (i) A. පොළොන්නරු යුගයේ දුර දැක්වීම සඳහා භාවිතා කළ මිනුම්
 B. සොරොච්චෙන් ජලය නිකුත් කිරීමේදී ඇතිවන පීඩනය පාලනය කළ උපකරණය
 C. පරමකවරුන්ට මධ්‍යම රජයෙන් සෙන්පති තනතුරු ලබා දුන් රජු (ලකුණු 03)
- (ii) පහත A, B, C, D යටතේ දක්වා ඇති වාර්තා කර්මාන්ත හා සම්බන්ධ ගංගාවන් අනුපිළිවෙලින් දක්වන්න.
 - A. හුරුළු වැව
 - B. ඇලහැර ඇළ
 - C. කලා වැව
 - D. මිනිපේ ඇළ (ලකුණු 04)
 - (iii) දෙවන නාගරීකරණයේ පාලන මධ්‍යස්ථාන තෝරාගැනීමේදී සැලකිලිමත් වූ කරුණු දෙකක් කෙටියෙන් පැහැදිලි කරන්න. (ලකුණු 05)
 - (iv) දෙවන නාගරීකරණයේ රාජධානිවල ආර්ථික කටයුතුවල දක්නට ලැබුණු ලක්ෂණ තුනක් දක්වා පැහැදිලි කරන්න. (ලකුණු 06)
6. (i) A. කෝට්ටේ රාජ්‍යයට විරුද්ධව කැරලි ගැසූ උඩරට රාජ්‍යයේ සාමන්ත වරයා
 B. යාපනයේ රාජ්‍ය අවසන් වනාවට කෝට්ටේ රාජ්‍යයට අත්පත් කරගත් රජු
 C. මහනුවර රාජ්‍යයේ නව රාජවංශයක් බිහිකළ වීරසූන්දර බණ්ඩාරගේ පුත්‍රයා (ලකුණු 03)
- (ii) මහනුවර රාජධානියේ රජු විසින් විසඳන ලද නඩු වර්ග 4ක් ලියන්න. (ලකුණු 04)
 - (iii) පෘතුගීසීන් හා ලන්දේසීන් මහනුවර රාජධානිය අත්පත් කරගැනීමට සිදු කළ ආක්‍රමණ අසාර්ථක වීමට හේතු තුනක් පැහැදිලි කරන්න.
 - (iv) මහනුවර රාජධානියේ ප්‍රාදේශීය පාලනය සංවිධානය වී තිබූ ආකාරය කරුණු තුනක් ඇසුරෙන් පැහැදිලි කරන්න. (ලකුණු 06)
7. (i) පහත A, B, C වලින් දැක්වෙන දේශපාලනික වෙනස්කම් සිදු වූයේ කවර ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ යටතේ දැයි ලියන්න.
 - A. උඩරට හා පහතරට ඒකාබද්ධ කොට පාලනය කිරීම
 - B. ව්‍යවස්ථාදායක සභාවට උගත් ශ්‍රී ලාංකිකයෙකු පත්කර ගැනීම
 - C. පාර්ලිමේන්තුව ජාතික රාජ්‍ය සභාව ලෙස හැඳින්වීම (ලකුණු 03)
- (ii) 1818 නිදහස් අරගලයට බලපෑ හේතු හතරක් ලියන්න. (ලකුණු 04)
 - (iii) 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික ලක්ෂණ තුනක් දක්වා ඉන් එකක් පැහැදිලි කරන්න. (ලකුණු 05)
 - (iv) මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය මගින් අපේක්ෂා කළ අරමුණු තුනක් පැහැදිලි කරන්න. (ලකුණු 06)

III කොටස

8. (i) යුරෝපා පුනරුදය ඇති වීමට බලපෑ ප්‍රධාන හේතු තුනක් ලියන්න. (ලකුණු 03)
- (ii) පහත A, B, C, D වලින් දක්වා ඇති තොරතුරු වලට අදාළ පිළිතුරු අනුපිළිවෙලින් ලියන්න.
- A. මුද්‍රණ යන්ත්‍රය නිපදවීම
 - B. ගුරුත්වාකර්ෂණය පිළිබඳ නියමය සොයාගැනීම
 - C. පියෙටා ප්‍රතිමාව නිර්මාණය කිරීම
 - D. දේශ ගවේෂණය සඳහා අනුග්‍රහයක් දැක්වූ පෘතුගාලයේ රජතුමා (ලකුණු 04)
- (iii) ප්‍රංශ විප්ලවයෙන් පසු එරට සමාජය තුළ ඇති වූ ප්‍රධාන වෙනස්කම් දෙකක් පැහැදිලි කරන්න. (ලකුණු 05)
- (iv) ඇමරිකානු නිදහස් සටනට බලපෑ හේතු තුනක් පැහැදිලි කරන්න (ලකුණු 06)
9. (i) A. ජර්මනියේ එක්සත් කිරීමට පුරෝගාමී වූ රාජ්‍ය තාන්ත්‍රිකයා
B. දෙවන ලෝක සංග්‍රාමයට ඇමරිකාව සම්බන්ධ වීමට බලපෑ හේතුව
C. හිට්ලර්ගේ රහස් පොලිසිය හැඳින්වූ නම අනුපිළිවෙලින් ලියන්න (ලකුණු 03)
- (ii) පළමු ලෝක සංග්‍රාමයේ මිත්‍ර පිලට අයත් වූ රටවල් හතරක් නම් කරන්න. (ලකුණු 04)
- (iii) පළමු ලෝක සංග්‍රාමයට බලපෑ හේතු දෙකක් දක්වා පැහැදිලි කරන්න. (ලකුණු 05)
- (iv) ලෝක සාමය ආරක්ෂා කිරීම සඳහා පිහිටුවනු ලැබූ එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත්වීමෙන් සමථයට පත් කරනු ලැබූ ලෝක අර්බුද තුනක් දක්වා පැහැදිලි කරන්න. (ලකුණු 06)